



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 2493/36 - 2026 ජුනි මස 18 වැනි බ්‍රහස්පතින්දා - 2026.06.18

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය

රජයේ නිවේදන

2017 අංක 12 දරන විදේශ විනිමය පනත

2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ (පනත) 7 වැනි වගන්තිය සමඟ කියවිය යුතු 29 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කරනු ලබන රෙගුලාසි

අනුර කුමාර දිසානායක,
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය.

2026 ජුනි මස 18 වැනි දින,
කොළඹ දී ය.

රෙගුලාසි

1. උධෘත

මෙම රෙගුලාසි 2026 අංක 01 දරන විදේශ විනිමය (ශ්‍රී ලංකාවේ නේවාසික තැනැත්තන් විසින් කරනු ලබන විදේශ ආයෝජන) රෙගුලාසි යනුවෙන් හැඳින්විය යුතු අතර 2026 ජුනි 20 වැනි දින සිට බලපවත්වන පරිදි ක්‍රියාත්මක විය යුතුය.

2. ආරක්ෂණ විධිවිධාන

- 2.1. 2021 පෙබරවාරි 03 වැනි දිනැති අංක 2213/34 දරන අති විශේෂ ගැසට් නිවේදනය මගින් පළ කරන ලද, විදේශ විනිමය පනත යටතේ පනවන ලද 2021 අංක 1 දරන විදේශ විනිමය (ශ්‍රී ලංකාවේ නේවාසික තැනැත්තෙකු විසින් ශ්‍රී ලංකාවෙන් පිටත සිදු කරනු ලබන ප්‍රාග්ධන ගනුදෙනු වර්ග) රෙගුලාසි, ඒ යටතේ සිදු කරන ලද යම් කටයුත්තකට අගතියක් නොවන පරිදි මෙයින් අවලංගු කරනු ලැබෙයි.
- 2.2. මුදල් අමාත්‍යවරයා විසින් පනතේ 22 වැනි වගන්තිය යටතේ, ප්‍රතිමුඛ ප්‍රේෂණ සීමා කරමින් පනවන ලබන ඕනෑම නියෝගයක්, ඉහත සඳහන් රෙගුලාසි අවලංගු කිරීම සහ මෙම රෙගුලාසි නිකුත් කිරීම යන කරුණු නොතකා, එම නියෝගයේ කාලසීමාව තුළ බලාත්මක විය යුතුය.



2.3. මෙම රෙගුලාසි බලාත්මක වීමට පෙර, පනතේ විධිවිධාන හෝ අවලංගු කරන ලද 1953 අංක 24 දරන විනිමය පාලන පනත යටතේ ලබා දී ඇති පොදු හෝ විශේෂ අවසරයක් යටතේ සිදු කර ඇති දැනට පවතින ඕනෑම විදේශ ආයෝජනයක්, මෙම රෙගුලාසි හෝ ඉන් පසුව බලපවත්නා රෙගුලාසි මගින් විශේෂයෙන් වෙනස් කර නොමැති නම්, එම මුල් අවසරයෙහි සඳහන් නියම සහ කොන්දේසිවලට යටත්ව ඉදිරියට පවත්වාගෙන යා හැකිය.

3. ශ්‍රී ලංකා රුපියල් විදේශ ව්‍යවහාර මුදල් බවට පරිවර්තනය කරමින් ශ්‍රී ලංකාවේ නේවාසික තැනැත්තන් විසින් සිදු කරනු ලබන විදේශ ආයෝජන

3.1. සුදුසුකම් ලත් තැනැත්තන්

මෙම රෙගුලාසිවල සඳහන් කර ඇති සීමා, ක්‍රියා පටිපාටි සහ අනෙකුත් නියම හා කොන්දේසිවලට යටත්ව, අවසර දී ඇති විදේශ ආයෝජන සිදු කිරීම සඳහා පහත (ආ) සිට (ඇ) දක්වා සඳහන් ශ්‍රී ලංකාවේ නේවාසික ආයතන ලාභ ලැබීමේ අරමුණින් පිහිටුවා තිබිය යුතුය යන කරුණට යටත්ව, පහත සඳහන් ශ්‍රී ලංකාවේ නේවාසික තැනැත්තන් හට අවසර ලබා දෙනු ලැබෙයි

(අ) විගාමිකයන් සහ විදේශ ජාතිකයන් හැර තනි පුද්ගල නේවාසික තැනැත්තන්

(ආ) ශ්‍රී ලංකාවේ ලියාපදිංචි හවුල් ව්‍යාපාර

(ඇ) 2007 අංක 7 දරන සමාගම් පනත හෝ ශ්‍රී ලංකාවේ වෙනත් නීතියක් යටතේ ශ්‍රී ලංකාවේ සංස්ථාපනය කරන ලද ආයතන

(ඈ) 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ පිහිටුවා ඇති සේවක අර්ථසාධක අරමුදල හෝ කම්කරු කොමසාරිස් ජනරාල්වරයා විසින් අනුමත කරන ලද වෙනත් විශ්‍රාම ප්‍රතිලාභ අරමුදල් (superannuation funds)

3.2. අවසරලත් විදේශ ආයෝජන

3.2.1. විගාමිකයන් සහ විදේශ ජාතිකයන් නොවන තනි පුද්ගල නේවාසික තැනැත්තන් හට, විදේශීය සේවක කොටස් හිමිකම් සැලසුම් (Employee Share Ownership Plans) හෝ සේවක කොටස් වරණීය යෝජනාක්‍රම (Employees Share Option Schemes) වල පමණක් ආයෝජනය කිරීමට අවසර ලබා දෙනු ලැබෙයි.

3.2.2. මෙම රෙගුලාසිවල 3.1 වැනි ඡේදයේ (ආ) සිට (ඇ) දක්වා සඳහන් කර ඇති සුදුසුකම් ලත් තැනැත්තන් හට, මෙම රෙගුලාසිවල දක්වා ඇති සීමා, ක්‍රියා පටිපාටි සහ අනෙකුත් නියම හා කොන්දේසිවලට යටත්ව පහත සඳහන් විදේශ ආයෝජන සිදු කිරීමට අවසර ලබා දෙනු ලැබෙයි.

(අ) එම ආයෝජනය මගින් ආයෝජකයාට අදාළ සමාගමේ බහුතර ඡන්ද බලය හිමි වන අයුරින්, නැතහොත් අධ්‍යක්ෂ මණ්ඩලයේ හෝ ඒ හා සමාන කළමනාකරණ තනතුරු බහුතරයක් පත් කිරීමේ අයිතිය, නැතහොත් නීත්‍යානුකූල ගිවිසුම් හෝ විධිවිධාන හරහා එම සමාගමේ ආයතනික තීරණ පාලනය කිරීමේ අයිතිය ලබාදෙන ගිවිසුම්ගත හෝ නීතිගත අයිතිය හිමිවන අයුරින්, ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපිත සමාගම් විසින් නිකුත් කරනු ලැබූ කොටස් වල සිදුකරන අයෝජන.

(ආ) මෙම රෙගුලාසිවල 3.1 ඡේදයේ (ඇ) සහ (ඈ) හි සඳහන් සුදුසුකම් ලත් තැනැත්තන් විසින් විදේශ කාර්යාලවල සිදු කරනු ලබන ආයෝජන.

3.3. විදේශ ආයෝජන සඳහා අවසර ලත් සීමා

3.3.1. තනි පුද්ගල නේවාසික තැනැත්තන් විසින් විදේශීය සේවක කොටස් හිමිකම් සැලසුම් හෝ සේවක කොටස් වරණීය යෝජනාක්‍රමවල සිදුකරන ආයෝජන හැර, ඉහත 3.2 ඡේදයේ දක්වා ඇති විදේශ ආයෝජන සම්බන්ධයෙන් විදේශ රටවලට සිදු කරනු ලබන ජ්‍යෙෂ්ඨ, පහත වගුව 1 හි දක්වා ඇති සීමාවලට යටත් විය යුතුය.

වගුව 1: විදේශ ආයෝජන සඳහා සිදු කරනු ලබන ප්‍රතිමුඛ ජ්‍යෙෂ්ඨවලට අදාළ සීමා

	A. සුදුසුකම් ලත් තැනැත්තන් කාණ්ඩය	B. අදාළ වන සීමාව (එක්සත් ජනපද ඩොලර් හෝ වෙනත් නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදලකින් ඒ හා සමාන ප්‍රමාණයක්)
(අ)	ශ්‍රී ලංකාවේ ලියාපදිංචි හවුල් ව්‍යාපාර	සම්පූර්ණ ජීවිත කාලයටම, 50,000 ක උපරිම අගයක් හෝ ආසන්නතම පූර්ව මූල්‍ය වර්ෂයේ විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව හවුල්කරුවන්ගේ හිමිකම් ප්‍රාග්ධනයෙන් 20% කට සමාන අගය යන අගයන් දෙකෙන් වඩා අඩු අගය

	A. සුදුසුකම්ලත් තැනැත්තන් කාණ්ඩය	B. අදාළ වන සීමාව (එක්සත් ජනපද ඩොලර් හෝ වෙනත් නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදලකින් ඒ හා සමාන ප්‍රමාණයක්)
(ආ)	2007 අංක 7 දරන සමාගම් පනත යටතේ හෝ ශ්‍රී ලංකාවේ වෙනත් නීතියක් යටතේ ශ්‍රී ලංකාවේ සංස්ථාපනය කරන ලද සහ කොළඹ කොටස් වෙළඳපොළේ ලයිස්තුගත කර ඇති ආයතන	ලීන් වසරකට, 2,000,000 ක උපරිම අගයක් හෝ ආසන්නතම පූර්ව මූල්‍ය වර්ෂයේ විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශ අනුව ශුද්ධ වත්කම්ලීන් 20% කට සමාන අගය යන අගයන් දෙකෙන් වඩා අඩු අගය
(ඇ)	බලපත්‍රලාභී බැංකු	1988 අංක 30 දරන බැංකු පනතේ සහ ඊට අදාළ සංශෝධනවල විධිවිධාන සහ ඒ යටතේ නිකුත් කරන ලද ද්විතීයික නීති වලට යටත්ව බැංකු සහ මූල්‍ය ව්‍යාපාර පුළුල් කිරීම සඳහා
(ඈ)	බලපත්‍රලාභී මූල්‍ය සමාගම්	2011 අංක 42 දරන මූල්‍ය ව්‍යාපාර පනතේ සහ ඊට අදාළ සංශෝධනවල විධිවිධාන සහ ඒ යටතේ නිකුත් කරන ලද ද්විතීයික නීති වලට යටත්ව, මූල්‍ය ව්‍යාපාර පුළුල් කිරීම සඳහා
(ඉ)	ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් බලපත්‍ර ලබා දී ඇති රක්ෂණ සමාගම්	ලීන් වසරකට, 500,000 ක උපරිම අගයක් හෝ ආසන්නතම පූර්ව මූල්‍ය වර්ෂයේ විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව ශුද්ධ වත්කම්වලින් 20% කට සමාන අගය යන අගයන් දෙකෙන් වඩා අඩු අගය
(ඊ)	ඉහත සඳහන් අයිතම (ආ.) සිට (ඉ.) දක්වා සඳහන් කර ඇති ආයතන හැර, 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ හෝ ශ්‍රී ලංකාවේ වෙනත් නීතියක් යටතේ ශ්‍රී ලංකාවේ සංස්ථාපනය කරන ලද ආයතන	ලීන් වසරකට, 500,000 ක උපරිම අගයක් හෝ ආසන්නතම පූර්ව මූල්‍ය වර්ෂයේ විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව ශුද්ධ වත්කම්වලින් 20% කට සමාන අගය යන අගයන් දෙකෙන් වඩා අඩු අගය
(උ)	1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ පිහිටුවා ඇති සේවක අර්ථසාධක අරමුදල හෝ කම්කරු කොමසාරිස් ජනරාල්වරයා විසින් අනුමත කරන ලද වෙනත් විශ්‍රාම ප්‍රතිලාභ අරමුදලක්	ලීන් වසරකට, 500,000 ක උපරිම අගයක් හෝ ආසන්නතම පූර්ව මූල්‍ය වර්ෂයේ විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව ශුද්ධ වත්කම්වලින් 20% කට සමාන අගය යන අගයන් දෙකෙන් වඩා අඩු අගය

3.3.2. ඉහත වගුව 1 හි දක්වා ඇති සීමා, අදාළ අවසර ලත් කාල සීමාව සඳහා (එනම්, අදාළ පරිදි ලීන් වසරකට හෝ සම්පූර්ණ ජීවිත කාලයටම) සම්පූර්ණ ලෙස සැලකිය යුතුය. මෙයට අවලංගු කරන ලද 1953 අංක 24 දරන විනිමය පාලන පනතේ විධිවිධාන ප්‍රකාරව ලබා දී තිබූ පොදු අවසරය යටතේ සිදු කරන ලද විදේශ ආයෝජනයන් ද ඇතුළත් විය යුතුය.

3.3.3. විගාමිකයන් සහ විදේශ ජාතිකයන් හැර, මෙරට නේවාසික තැනැත්තන් විසින් සේවක කොටස් හිමිකම් සැලසුම් හෝ සේවක කොටස් වරණය යෝජනාක්‍රම යටතේ සිදු කරනු ලබන ආයෝජන සඳහා සිදුකරනු ලබන ප්‍රතිමුඛ ප්‍රේෂණ, ලීන් වසරකට එක්සත් ජනපද ඩොලර් 20,000 ක උපරිම සීමාවකට හෝ වෙනත් නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදලකින් ඒ හා සමාන ප්‍රමාණයකට, යටත් විය යුතුය.

3.3.4 භාණ්ඩ හා සේවා අපනයනකරුවන් සඳහා වන අතිරේක සීමාව

භාණ්ඩ හා සේවා අපනයනය කිරීම මගින් විදේශ විනිමය උපයනු ලබන, 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ හෝ ශ්‍රී ලංකාවේ වෙනත් නීතියක් යටතේ ශ්‍රී ලංකාවේ සංස්ථාපනය කරන ලද ආයතන, ඉහත වගුව 1 හි B නිරූපිත සඳහන් කර ඇති සීමාවලට අමතරව අතිරේක සීමාවකට හිමිකම් පාත්‍ර ලබයි. මෙම අතිරේක සීමාව, 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ නිකුත් කරන ලද 2024 අංක 01 දරන අපනයන ආදායම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ රීතිවලට සහ ඊට අදාළ සංශෝධන වලට අනුකූලව, ආසන්නතම පූර්ව මූල්‍ය වර්ෂය තුළ ශ්‍රී ලංකාවට ගෙන්වා ගෙන ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කරන ලද මුළු විදේශ විනිමය ආදායමෙන් සියයට දහයක (10%) අගයකට සමාන විය යුතුය. මෙය එක්සත් ජනපද ඩොලර්වලින් ගණනය කරන ලදුව සමාගමේ විගණකවරයා විසින් සහතික කළ යුතුය.

3.4 විදේශ ආයෝජන සඳහා අරමුදල් යැවීම.

- 3.4.1. මෙම රෙගුලාසිවල 3.2 වැනි ඡේදයේ දක්වා ඇති අවසරලත් විදේශ ආයෝජන සම්බන්ධයෙන් සිදු කරනු ලබන ප්‍රතිමුඛ ප්‍රේෂණ, මෙම රෙගුලාසිවල 3.1 වැනි ඡේදයේ සඳහන් සුදුසුකම් ලත් තැනැත්තන් විසින් ශ්‍රී ලංකාවේ බලයලත් වෙළෙන්දකු වෙත නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වලින් පවත්වාගෙන යනු ලබන ‘ප්‍රතිමුඛ ආයෝජන ගිණුමක්’ (Outward Investment Account - OIA) හරහා සිදු කළ යුතුය.
- 3.4.2. විදේශීය සේවක කොටස් හිමිකම් සැලසුම් හෝ සේවක කොටස් වරණීය යෝජනාක්‍රම සම්බන්ධ ගෙවීම්, මෙරට තේවාසික සේවකයන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගමක් හෝ ශ්‍රී ලංකාවේ වෙනත් තීතියක් යටතේ ශ්‍රී ලංකාවේ සංස්ථාපිත ආයතන (සේවායෝජකයා) විසින් සිදු කරනු ලබන්නේ නම්, ඉහත 3.3.3 වැනි ඡේදයේ දක්වා ඇති සීමාවට යටත්ව සහ එම එක් එක් සේවකයා වෙනුවෙන් විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාගෙන් නිෂ්කාශන ලිපියක් ලබා ගැනීමට යටත්ව, එම සේවායෝජකයා විසින් මෙම අරමුණ සඳහාම පමණක් බලයලත් වෙළෙන්දකු වෙත විවෘත කර පවත්වාගෙන යනු ලබන ප්‍රතිමුඛ ආයෝජන ගිණුමකින් එකවර ගෙවන මුදලක් (Lump-sum payment) ලෙස ප්‍රේෂණය කළ හැකිය.
- 3.4.3. ප්‍රතිමුඛ ආයෝජන ගිණුම් (Outward Investment Accounts) විවෘත කිරීම සහ පවත්වාගෙන යාම
- (අ) මෙම රෙගුලාසි ප්‍රකාරව විදේශ ආයෝජන සිදු කිරීමට සුදුසුකම්ලත් තැනැත්තන්ට, අදාළ විදේශ අයෝජන වල අරමුණු සඳහා ප්‍රතිමුඛ ප්‍රේෂණ සිදු කිරීම සහ විදේශ ආයෝජනවලට අදාළ යම් ආදායමක් හෝ යම් ප්‍රාග්ධන ලැබීම් ලබා ගැනීම සඳහා ඉතිරි කිරීමේ ගිණුමක් හෝ ජංගම ගිණුමක් ලෙස, ඕනෑම අවස්ථාවකදී, එක් ප්‍රතිමුඛ ආයෝජන ගිණුමක් විවෘත කර පවත්වාගෙන යා හැකිය.
 - (ආ) තේවාසික ආයෝජකයන් විසින් දැනටමත් පවත්වාගෙන යනු ලබන එකකට වඩා වැඩි ප්‍රතිමුඛ ආයෝජන ගිණුම් සම්බන්ධයෙන් බලයලත් වෙළෙන්දන් විසින් අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය සහ අදාළ කාලසීමා, මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන විධාන මගින් නියම කරනු ලැබිය යුතුය.
 - (ඇ) සුදුසුකම් ලත් තැනැත්තන්ට, ඉහත 3.4.3 (අ) ඡේදය යටතේ දක්වා ඇති ඉතිරි කිරීමේ හෝ ජංගම ගිණුමට ලැබුණු විදේශ ආයෝජනවල ආදායම් හෝ ප්‍රාග්ධන ලැබීම් භාවිතා කරමින් පවත්වාගෙන යනු ලබන කාලීන තැන්පතු (time deposits) ගිණුම් ලෙස පමණක් ප්‍රතිමුඛ ආයෝජන ගිණුම් එකකට වඩා වැඩි ගණනක් විවෘත කර පවත්වාගෙන යාමට හැකිය. එවැනි කාලීන තැන්පතුවලින් ලැබෙන සියලුම ආදායම් සහ ප්‍රාග්ධන ලැබීම් නැවත ඉහත 3.4.3 (අ) හි සඳහන් අදාළ ගිණුමටම බැර කළ යුතුය.
 - (ඈ) බලයලත් වෙළෙන්දන් විසින්, පනතේ විධිවිධාන යටතේ මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන විධානවලට අනුකූලව, මෙම රෙගුලාසි යටතේ විදේශ ආයෝජන සිදු කිරීමට සුදුසුකම්ලත් තැනැත්තන්ගේ නමින් නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල්වලින් ප්‍රතිමුඛ ආයෝජන ගිණුම් විවෘත කර පවත්වාගෙන යා යුතුය.

3.5 ප්‍රතිමුඛ ආයෝජන ගිණුම් හරහා විදේශ ආයෝජන සඳහා ප්‍රේෂණ සිදු කිරීම සම්බන්ධ පූර්ව අවශ්‍යතා

සුදුසුකම් ලත් තැනැත්තෙකු විසින් විදේශ ආයෝජන සඳහා සිදු කරනු ලබන සෑම ප්‍රතිමුඛ ප්‍රේෂණයකටම පෙර, අදාළ බලයලත් වෙළෙන්දා වෙත පහත සඳහන් දෑ ඉදිරිපත් කළ යුතුය.

- (අ) ආසන්නතම පූර්ව මූල්‍ය වර්ෂ තුනෙහි (3) විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන. මෙම අවශ්‍යතාව තනි පුද්ගලයන් සඳහා අදාළ නොවෙයි.
- (ආ) ප්‍රථම වතාවට සිදු කළ විදේශ අයෝජනයකින් අනතුරුව සිදු කරනු ලබන විදේශ ආයෝජන සඳහා, මෙම රෙගුලාසිවල 8 වන ඡේදයේ දක්වා ඇති පරිදි පෙර සිදු කරන ලද ආයෝජනවලට අදාළ වාර්තා ලබා දීමේ අවශ්‍යතා සපුරා තිබීම. ප්‍රථම වතාවට විදේශ ආයෝජන සිදුකරනු ලබන ආයෝජකයන් සඳහා මෙම අවශ්‍යතාව අදාළ නොවෙයි.
- (ඇ) විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ නියම කර පළ කරනු ලබන අදාළ ආකෘතියට අනුකූලව, යෝජිත ආයෝජනයේ අපේක්ෂිත මූල්‍ය කාර්යසාධනය මත පදනම්ව එම ආයෝජනය නිර්දේශ කරමින් ස්වාධීන, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ (ICASL) සාමාජිකයෙකු හෝ වරලත් මූල්‍ය විශ්ලේෂකයින්ගේ ආයතනයේ (CFA Institute, USA) ප්‍රඥප්ති හිමිකරුවෙකු විසින් ලබා දෙන ප්‍රකාශයක්.
- (ඈ) අවලංගු කරන ලද 1953 අංක 24 දරන විනිමය පාලන පනතේ විධිවිධාන යටතේ ආයෝජකයාට එරෙහිව විභාග වෙමින් පවතින නඩුවක්, නෛතික ක්‍රියාමාර්ගයක් හෝ නඩු කටයුත්තක් නොමැති බවට හෝ පනතේ විධිවිධාන ප්‍රකාරව කිසිදු නඩු පැවරීමක්, විමර්ශනයක් හෝ අයකර ගැනීමේ ක්‍රියාමාර්ගයක් නොමැති බව තහවුරු කරමින්, එක් එක් විදේශ ආයෝජනය සඳහා විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාගෙන් ලබාගත් නිෂ්කාශන ලිපියක්.

3.6 විදේශ ආයෝජන සඳහා නිෂ්කාශන ලිපි නිකුත් කිරීම

- 3.6.1. ඉහත 3.5 (ඈ) ඡේදයේ සඳහන් නිෂ්කාශන ලිපිය සඳහා වන අයදුම්පත, විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ නියම කර ප්‍රකාශයට පත් කර ඇති ආකෘතියට අනුකූලව, ප්‍රතිමුඛ ප්‍රේෂණ සිදු කිරීමේ අරමුණින් ප්‍රතිමුඛ ආයෝජන

ගිණුම පවත්වාගෙන යනු ලබන බලයලත් වෙළෙන්දා හරහා විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වෙත යොමු කළ යුතුය.

- 3.6.2. ඉහත සඳහන් අයදුම්පත විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වෙත ඉදිරිපත් කිරීමට පෙර, අයදුම්කරු සහ යෝජිත ආයෝජනය මෙම රෙගුලාසිවල සඳහන් සියලුම අවශ්‍යතාවලට සහ ඉහත 3.6.1 වැනි ඡේදයේ සඳහන් අයදුම්පත, අවශ්‍ය තොරතුරු සහ ලේඛන ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අනුකූලතාව දක්වන බව අදාළ බලයලත් වෙළෙන්දා විසින් තහවුරු කර ගත යුතුය.

3.7 විදේශ ආයෝජනවලින් උපයාගත් ආදායම සහ ප්‍රාග්ධන ලැබීම

- 3.7.1 මෙම රෙගුලාසි යටතේ, ප්‍රතිමුඛ ආයෝජන ගිණුම් හරහා සිදුකරන ලද විදේශ ආයෝජනවලින් උපයා ගන්නා යම් ආදායමක් හෝ යම් ප්‍රාග්ධන ලැබීමක්, ඒවා ලැබුණු දිනයේ සිට එක් (1) මාසයක් ඇතුළත අදාළ ප්‍රතිමුඛ ආයෝජන ගිණුමට බැර ලෙස නැවත ශ්‍රී ලංකාවට ගෙන ආ යුතුය.
- 3.7.2. පනතේ විධිවිධාන යටතේ ප්‍රතිමුඛ ආයෝජන ගිණුම් හඳුන්වා දීමට පෙර, අවලංගු කරන ලද 1953 අංක 24 දරන විනිමය පාලන පනතේ විධිවිධාන යටතේ ශ්‍රී ලංකා රුපියල් විදේශ ව්‍යවහාර මුදල් බවට පරිවර්තනය කරමින් සිදුකරන ලද විදේශ ආයෝජනවලින් උපයා ගන්නා යම් ආදායමක් හෝ යම් ප්‍රාග්ධන ලැබීමක්, ඒවා ලැබුණු දින සිට එක් (1) මාසයක් ඇතුළත නේවාසික ආයෝජකයා විසින් විවෘත කර පවත්වාගෙන යනු ලබන ප්‍රතිමුඛ ආයෝජන ගිණුමකට බැර ලෙස නැවත ශ්‍රී ලංකාවට ගෙන ආ යුතුය.
- 3.7.3. පනතේ හෝ අවලංගු කරන ලද 1953 අංක 24 දරන විනිමය පාලන පනතේ විධිවිධාන යටතේ, ආයෝජනයක යම් කොටසක් ශ්‍රී ලංකා රුපියල් විදේශ ව්‍යවහාර මුදල් බවට පරිවර්තනය කිරීමෙන් සහ අනෙක් කොටස යම් විදේශ වත්කමක් හෝ ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැර බැංකු ගිණුමක පවත්වාගෙන යන විදේශ විනිමය භාවිතා කරමින් සිදු කරන ලද විදේශ ආයෝජනවලින් උපයා ගන්නා යම් ආදායමක් හෝ ප්‍රාග්ධන ලැබීමක්, ඒවා ලැබුණු දින සිට එක් (1) මාසයක් ඇතුළත නේවාසික ආයෝජකයා විසින් විවෘත කර පවත්වාගෙන යනු ලබන ප්‍රතිමුඛ ආයෝජන ගිණුමකට බැර ලෙස නැවත ශ්‍රී ලංකාවට ගෙන ආ යුතුය. එම අරමුදල්, යම් විදේශ වත්කමක් හෝ ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැර බැංකු ගිණුමක පවත්වා ගනු ලැබූ විදේශ විනිමය භාවිතා කරමින් සිදුකරන ලද ආයෝජන ප්‍රමාණයට අනුපාතිකව, මහ බැංකුව විසින් නිකුත් කරන ලද විධාන වලට අනුකූලව අදාළ ප්‍රතිමුඛ ආයෝජන ගිණුමේ සිට ශ්‍රී ලංකා රුපියල්වලින් හෝ නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදලකින් පවත්වාගෙන යනු ලබන සුදුසුකම් ලත් බැංකු ගිණුමකට බැර කළ හැකිය.
- 3.7.4. ඉහත 3.4.2 වැනි ඡේදය යටතේ ප්‍රතිමුඛ ප්‍රේෂණ සිදු කිරීම මගින් (එනම්, ශ්‍රී ලංකාවේ සේවායෝජකයා හරහා ගෙවීම් කරමින්) විදේශීය සේවක කොටස් හිමිකම් සැලසුම් හෝ සේවක කොටස් වරණීය යෝජනාක්‍රම යටතේ සිදුකරන ලද ආයෝජනවලින් උපයා ගන්නා යම් ආදායමක් හෝ යම් ප්‍රාග්ධන ලැබීමක්, ඒවා ලැබුණු දින සිට එක් (1) මාසයක් ඇතුළත එම ඡේදයේ සඳහන් අරමුණු සඳහා සේවායෝජකයා විසින් විවෘත කර පවත්වාගෙන යනු ලබන ප්‍රතිමුඛ ආයෝජන ගිණුමට බැර ලෙස නැවත ශ්‍රී ලංකාවට ගෙන ආ යුතු අතර, ඉන් අනතුරුව එම අරමුදල් එක් එක් සේවකයාගේ ප්‍රතිමුඛ ආයෝජන ගිණුම් වෙත මාරු කළ යුතුය.

3.8 ශ්‍රී ලංකාවට නැවත ගෙන එන ලද ආදායම සහ ප්‍රාග්ධන ලැබීම් භාවිතා කිරීම

සුදුසුකම්ලත් තැනැත්තන් විසින් සිදු කරන ලද අවසරලත් විදේශ ආයෝජනවලින් උපයා ගනු ලැබූ මෙම රෙගුලාසි බලාත්මක වූ දිනට පසුව, මෙම රෙගුලාසිවලට අනුකූලව එම තැනැත්තන්ගේ ප්‍රතිමුඛ ආයෝජන ගිණුම්වලට බැර ලෙස නැවත ශ්‍රී ලංකාවට ගෙන එන ලද යම් ආදායමක් හෝ යම් ප්‍රාග්ධන ලැබීමක්, මෙම රෙගුලාසිවල 3.3 වැනි සහ 3.5 වැනි ඡේදවල සඳහන් අවශ්‍යතාවලට යටත් නොවී, එම තැනැත්තන් සිදු කරන අවසරලත් විදේශ ආයෝජන සඳහා භාවිතා කළ හැකිය.

4. විදේශ වත්කම් සහ බැංකු ගිණුම්වල පවත්වාගෙන යනු ලබන විදේශ විනිමය භාවිතා කරමින් විදේශ වත්කම් අත්පත් කර ගැනීම සහ විදේශ ආයෝජන සිදු කිරීම

- 4.1. ඕනෑම නේවාසිකයෙකුට, මෙම රෙගුලාසිවල 3 වැනි ඡේදයේ සඳහන් අවශ්‍යතාවලට යටත් නොවී, යම් විදේශ වත්කමක් හෝ ශ්‍රී ලංකාව තුළ හෝ ශ්‍රී ලංකාවෙන් පිටත බැංකු ගිණුමක පවත්වාගෙන යනු ලබන විදේශ විනිමය භාවිතා කරමින්, අනේවාසිකයෙකුගෙන් විදේශ වත්කමක් අත්පත් කර ගැනීමක් හෝ විදේශ ආයෝජනයක් සිදු කළ හැකිය.
- 4.2. බලයලත් වෙළෙඳුන් විසින් ඉහත 4.1 වැනි ඡේදයේ සඳහන් අරමුණ සඳහා වන ප්‍රතිමුඛ ප්‍රේෂණ සිදු කිරීමේදී, මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන විධානවලට අනුකූලතාව දැක්විය යුතුය.
- 4.3. ඉහත 4.1 වැනි ඡේදය යටතේ අත්පත් කරගත් විදේශ වත්කම්වලින් හෝ සිදුකරන ලද විදේශ ආයෝජනවලින් උපයා ගන්නා ලද යම් ආදායමක් හෝ යම් ප්‍රාග්ධන ලැබීමක්, ඒවා ලැබුණු දින සිට එක් (1) මාසයක් ඇතුළත, මහ බැංකුව විසින් නිකුත් කරන ලද විධානවලට අනුකූලව ශ්‍රී ලංකා රුපියල්වලින් හෝ නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදලකින් පවත්වාගෙන යනු ලබන අවසරලත් බැංකු ගිණුමකට බැර ලෙස නැවත ශ්‍රී ලංකාවට ගෙන ආ යුතුය.

4.4. ඉහත 4.3 වැනි ඡේදය යටතේ ඕනෑම නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදලකින් පවත්වාගෙන යනු ලබන අවසරලත් බැංකු ගිණුමකට බැර ලෙස ශ්‍රී ලංකාවට නැවත ගෙන එන ලද යම් ආදායමක් හෝ යම් ප්‍රාග්ධන ලැබීමක්, ගිණුම් හිමියා විසින් සිදු කරන ඕනෑම ජංගම ගනුදෙනුවක් හෝ ප්‍රාග්ධන ගනුදෙනුවක් සඳහා භාවිතා කළ හැකිය.

5. නේවාසිකයන් විසින් කිසිදු ගෙවීමකින් තොරව (no consideration) විදේශ වත්කම් අත්පත් කර ගැනීම හෝ විදේශ ආයෝජන සිදු කිරීම

5.1. ඕනෑම නේවාසිකයෙකුට (එනම්, අත්පත් කරගන්නා තැනැත්තාට), විදේශ විනිමය මගින් හෝ ශ්‍රී ලංකා රුපියල් මගින් හෝ වෙනත් යම් වත්කමක ස්වරූපයෙන් අදාළ වත්කම් අත්පත් කර ගැනීම හෝ අදාළ ආයෝජනය සඳහා කිසිදු ගෙවීමක් අවශ්‍ය නොවන අවස්ථාවකදී, මෙම රෙගුලාසිවල 3 වැනි ඡේදයේ සඳහන් අවශ්‍යතාවලට යටත් නොවී, ඕනෑම අනේවාසිකයෙකුගෙන් යම් විදේශ වත්කමක් අත්පත් කර ගැනීමට හෝ විදේශ ආයෝජනයක් සිදු කිරීමට අවසර ලබා දෙනු ලැබේ. එවැනි අත්පත් කර ගැනීමක් හෝ ආයෝජනයක්, අත්පත් කරගන්නා තැනැත්තාට ලැබීමට ඇති යම් අයවීමක් පියවා ගැනීම සඳහා සිදු නොකළ යුතුය.

5.2. ඉහත 5.1 වැනි ඡේදය යටතේ අත්පත් කර ගන්නා ලද විදේශ වත්කම්වලින් හෝ සිදුකරන ලද විදේශ ආයෝජනවලින් උපයා ගන්නා යම් ආදායමක් හෝ යම් ප්‍රාග්ධන ලැබීමක්, ඒවා ලැබුණු දින සිට එක් (1) මාසයක් ඇතුළත, මහ බැංකුව විසින් නිකුත් කරන ලද විධාන වලට අනුකූලව ශ්‍රී ලංකා රුපියල්වලින් හෝ නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදලකින් පවත්වාගෙන යනු ලබන අවසරලත් බැංකු ගිණුමකට බැර ලෙස නැවත ශ්‍රී ලංකාවට ගෙන ආ යුතුය.

5.3. ඉහත 5.2 වැනි ඡේදය යටතේ නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදලකින් පවත්වාගෙන යනු ලබන අවසරලත් බැංකු ගිණුමකට බැර ලෙස ශ්‍රී ලංකාවට නැවත ගෙන එන ලද යම් ආදායමක් හෝ යම් ප්‍රාග්ධන ලැබීමක්, ගිණුම් හිමියා විසින් සිදුකරන ඕනෑම ජංගම ගනුදෙනුවක් හෝ ප්‍රාග්ධන ගනුදෙනුවක් සඳහා භාවිතා කළ හැකිය.

6. නේවාසිකයන් සතු විදේශ වත්කම් සහ විදේශ ආයෝජනවල උරුමය සහ අනුප්‍රාප්තිය

6.1. පනතේ හෝ අවලංගු කරන ලද 1953 අංක 24 දරන විනිමය පාලන පනතේ විධිවිධාන යටතේ අවසරලත් තැනැත්තන් විසින් අත්පත් කරගන්නා ලද විදේශ වත්කම් සහ විදේශ ආයෝජනවල අයිතිය, උරුමය සහ අනුප්‍රාප්තිය සම්බන්ධ ශ්‍රී ලංකාවේ නීති රීති යටතේ, ඕනෑම නේවාසිකයෙක් හෝ අනේවාසිකයෙක් වෙත පැවරිය හැකිය.

6.2. ඉහත 6.1 වැනි ඡේදය යටතේ නේවාසිකයෙකු විසින් අත්පත් කරගන්නා ලද විදේශ වත්කම්වලින් හෝ සිදුකරන ලද විදේශ ආයෝජනවලින් උපයා ගන්නා ලද යම් ආදායමක් හෝ යම් ප්‍රාග්ධන ලැබීමක්, ඒවා ලැබුණු දින සිට එක් (1) මාසයක් ඇතුළත, මහ බැංකුව විසින් නිකුත් කරන ලද විධානවලට අනුකූලව ශ්‍රී ලංකා රුපියල්වලින් හෝ නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදලකින් පවත්වාගෙන යනු ලබන අවසරලත් බැංකු ගිණුමකට බැර ලෙස නැවත ශ්‍රී ලංකාවට ගෙන ආ යුතුය.

6.3. ඉහත 6.2 වැනි ඡේදය යටතේ ඕනෑම නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදලකින් පවත්වාගෙන යනු ලබන අවසරලත් බැංකු ගිණුමකට බැර ලෙස ශ්‍රී ලංකාවට නැවත ගෙන එන ලද යම් ආදායමක් හෝ යම් ප්‍රාග්ධන ලැබීමක්, ගිණුම් හිමියා සිදු කරන ඕනෑම ජංගම ගනුදෙනුවක් හෝ ප්‍රාග්ධන ගනුදෙනුවක් සඳහා භාවිතා කළ හැකිය.

7. විදේශ ආයෝජිතයන් වෙනුවෙන් ඇපකර සහ ඇප හිමිකම් නිකුත් කිරීම.

7.1. තනි පුද්ගලයන් සහ හවුල් ව්‍යාපාර හැරුණු විට, පනතේ හෝ අවලංගු කරන ලද 1953 අංක 24 දරන විනිමය පාලන පනතේ විධිවිධාන යටතේ සුදුසුකම්ලත් ඕනෑම නේවාසික ආයෝජකයෙකු විසින් අත්පත් කරගන්නා ලද ශ්‍රී ලංකාවෙන් පිටත ලියාපදිංචි සමාගමක (එනම්, විදේශ ආයෝජිතයාගේ) කොටස් හෝ ණය සුරැකුම්පත්, එම විදේශ ආයෝජිතයාට මූල්‍ය ආයතනවලින් මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා ඇප හිමිකම් ලෙස තැබිය හැකිය. එවැනි ඇපහිමිකමක වටිනාකම, ඕනෑම අවස්ථාවකදී, අදාළ විදේශ ආයෝජිත සමාගමේ, නේවාසික ආයෝජකයා සතු කොටස් හිමිකාරීත්ව ප්‍රතිශතයට අනුරූප මූල්‍ය පහසුකමේ වටිනාකම නොඉක්මවිය යුතුය.

7.2. තනි පුද්ගලයන් සහ හවුල් ව්‍යාපාර හැරුණු විට, පනතේ හෝ අවලංගු කරන ලද 1953 අංක 24 දරන විනිමය පාලන පනතේ විධිවිධාන යටතේ යම් නේවාසික ආයෝජකයෙකු විසින් ආයෝජන සිදු කරනු ලැබ ඇති, ශ්‍රී ලංකාවෙන් පිටත ලියාපදිංචි සමාගමකට හෝ විදේශ කාර්යාලයකට (එනම්, විදේශ ආයෝජිතයාට) මූල්‍ය ආයතනවලින් මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා මූල්‍ය ඇපකරයක් සැපයීමට අවශ්‍ය වන අවස්ථාවකදී, පහත සඳහන් කොන්දේසිවලට යටත්ව ආයතනික ඇපකරයක් (corporate guarantee) හෝ බැංකු ඇපකරයක් නිකුත් කළ හැකිය.

(අ) ප්‍රධාන වශයෙන් බැංකු කටයුතුවල නියුතු විදේශ ආයෝජිතයන් වෙනුවෙන් නේවාසික ආයෝජකයන් ලෙස බලපත්‍රලාභී බැංකු විසින් නිකුත් කරනු ලබන ඇපකර හැරුණු විට, යම් නේවාසික ආයෝජකයෙකු විසින් නිකුත් කරන ලද ඇපකරවල උපරිම සමුච්චිත වටිනාකම, ඕනෑම අවස්ථාවකදී, එක්සත් ජනපද ඩොලර් 1,000,000 ක් හෝ ආසන්නතම පූර්ව මූල්‍ය

වර්ෂයේ විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශනවලට අනුව එම නේවාසික ආයෝජකයාගේ ශුද්ධ වත්කම්වල වටිනාකමෙන් 50% ක අගය යන අගයන් දෙකෙන් අඩු අගය නොඉක්මවිය යුතුය.

(ආ) ශ්‍රී ලංකාවෙන් පිටත ලියාපදිංචි සමාගමක් වෙනුවෙන් නිකුත් කරනු ලබන ඇපකරයක් සම්බන්ධ අවිනිශ්චිත වගකීමේ (contingent liability) වටිනාකම, ඕනෑම අවස්ථාවකදී, අදාළ විදේශ ආයෝජන සමාගමේ නේවාසික ආයෝජකයා සතු කොටස් හිමිකාරීත්ව ප්‍රතිශතයට අනුරූප වන මූල්‍ය පහසුකම් වටිනාකම නොඉක්මවිය යුතුය.

(ඇ) ප්‍රධාන වශයෙන් බැංකු කටයුතුවල නියුතු විදේශ ආයෝජනයන් වෙනුවෙන් නේවාසික ආයෝජකයෙකු ලෙස යම් බලපත්‍රලාභී බැංකුවක් විසින් නිකුත් කරන ලද ඇපකරවල උපරිම සම්මුඛිත වටිනාකම, ඕනෑම අවස්ථාවකදී, පවතින නියාමන අවශ්‍යතාවලට අනුකූලව මහ බැංකුවේ අදාළ නියාමන අධිකාරිය විසින් තීරණය කරනු ලබන වටිනාකම විය යුතුය.

(ඈ) ඇපකර නිකුත් කිරීමට ප්‍රථමයෙන්, මෙම රෙගුලාසිවල කොන්දේසිවලට අනුකූලව නිකුත් කරනු ලබන එවැනි ඇපකර යටතේ නේවාසික ආයෝජකයා විසින් සිදු කරනු ලබන ගෙවීම් නැවත අයකර ගැනීමේ අරමුණ සඳහා, නේවාසික ආයෝජකයා විසින් විදේශ ආයෝජනයා සමඟ සුදුසු නීතිමය ගිවිසුම්වලට එළඹිය යුතුය.

7.3. බැංකු ඇපකර නිකුත් කිරීම, මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන විධානවල නියම කර ඇති අවශ්‍යතාවලට අනුකූලව සිදු කළ යුතුය.

7.4. මෙම රෙගුලාසිවල 7.2 වැනි ඡේදය යටතේ නිකුත් කරන ලද ඇපකර සම්බන්ධයෙන් ඉදිරිපත් වන වලංගු හිමිකම් පෑමක් වෙනුවෙන් විදේශයන් වෙත අරමුදල් ප්‍රේෂණය කිරීමට බලයලත් වෙළෙන්නන් හට අවසර ලබා දෙනු ලැබෙයි. එලෙස හිමිකම් පෑ හැකි උපරිම මුදල, අදාළ මූල්‍ය පහසුකම් යටතේ පවතින නොගෙවූ ශේෂයේ වටිනාකම හෝ එහි අනුපාතික වටිනාකම දක්වා සීමා විය යුතුය.

7.5. ඉහත 7.2 (ඈ) ඡේදය යටතේ අයකර ගනු ලබන අරමුදල්, විදේශයන් වෙත අදාළ ගෙවීම් සඳහා මුදල් ප්‍රේෂණය කරන ලද ගිණුමටම බැර ලෙස නැවත ශ්‍රී ලංකාවට ගෙන ආ යුතුය.

7.6. මෙම නියෝග බලාත්මක වන දිනට ප්‍රථම, පනතේ හෝ අවලංගු කරන ලද 1953 අංක 24 දරන විනිමය පාලන පනතේ විධිවිධාන යටතේ විදේශ ආයෝජනයන් වෙනුවෙන් නේවාසික ආයෝජකයන් විසින් නිකුත් කරනු ලැබ ඇති ඇපකර, පනතේ හෝ අවලංගු කරන ලද 1953 අංක 24 දරන විනිමය පාලන පනතේ විධිවිධාන යටතේ ලබා දී ඇති පොදු අවසරය හෝ විශේෂ අවසරය යටතේ ඒවාට අදාළ වූ කොන්දේසිවලට යටත්ව තවදුරටත් වලංගු වෙයි.

8. විදේශ ආයෝජන සහ ඒ ආශ්‍රිත ගනුදෙනු පිළිබඳ තොරතුරු වාර්තා කිරීම.

8.1. බලයලත් වෙළෙන්නන් විසින් අදාළ විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් හරහා නේවාසික ආයෝජකයන් විසින් සිදුකරන ලද විදේශ ආයෝජන වලට අදාළ ගනුදෙනු පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු, මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන අදාළ විධානවල නියම කර ඇති පරිදි, විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වෙත යොමු කිරීමට කටයුතු කළ යුතුය.

8.2. ශ්‍රී ලංකාවේ නේවාසික සුදුසුකම්ලත් සේවකයින් වෙනුවෙන් විදේශීය සේවක කොටස් හිමිකම් සැලසුම් හෝ සේවක කොටස් වරණීය යෝජනා ක්‍රම වල ආයෝජනය කිරීම සඳහා විදේශයන් වෙත අරමුදල් ප්‍රේෂණය කරන ලද, සේවා යෝජකයන් වන ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සමාගම් හෝ ශ්‍රී ලංකාවේ වෙනත් නීතියක් යටතේ පිහිටුවා ඇති සංස්ථාපිත ආයතන, එම ප්‍රේෂණ සිදු කළ දින සිට දින දහහතරක් (14) ඇතුළත, අදාළ බලයලත් වෙළෙන්නා හරහා එම ප්‍රේෂණ වලට අදාළ පහත සඳහන් තොරතුරු සහ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා විසින් නියම කරනු ලැබිය හැකි වෙනත් ඕනෑම තොරතුරක්, එම දෙපාර්තමේන්තු ප්‍රධානියා වෙත යොමු කිරීමට කටයුතු කළ යුතුය.

(අ) එක් එක් සේවකයාගේ සම්පූර්ණ නම සහ ජාතික හැඳුනුම්පත් අංකය.

(ආ) එක් එක් සේවකයා වෙනුවෙන් මුදල් ප්‍රේෂණය කරන ලද දිනය සහ ප්‍රේෂණය කරන ලද විදේශ විනිමය ප්‍රමාණය.

(ඇ) මුදල් ප්‍රේෂණය කිරීමට භාවිතා කරන ලද ගිණුම පිළිබඳ විස්තර (ගිණුම් අංකය, ගිණුම් වර්ගය සහ බලයලත් වෙළෙන්නාගේ නම).

(ඈ) අදාළ විදේශීය සේවක කොටස් හිමිකම් සැලසුම හෝ සේවක කොටස් වරණීය යෝජනා ක්‍රමය මගින් ලැබෙන යම් ආදායමක් හෝ යම් ප්‍රාග්ධන ලැබීමක්, මෙම නියෝගවලට අනුකූලව නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පොරොන්දු වෙමින් එක් එක් සේවකයා විසින් ලබා දෙන දිවුරුම් ප්‍රකාශ.

8.3. කිසිදු ගෙවීමක් රහිතව ලැබුණු විදේශ වත්කම් හෝ විදේශ ආයෝජන ද ඇතුළුව, විදේශ වත්කම් වලට හෝ විදේශ ආයෝජන වලට හිමිකම් දරනු ලබන සියලුම නේවාසිකයන්, සෑම ලීන් වර්ෂයකම දෙසැම්බර් තිස් එක් (31) වැනි දිනට පවතින පරිදි, පහත සඳහන් තොරතුරු සහ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා විසින් නියම කරනු ලැබිය හැකි වෙනත් ඕනෑම

තොරතුරක්, එම විදේශ ආයෝජන සඳහා මුදල් ප්‍රේෂණය කරන ලද සහ/හෝ එම වත්කම් සහ ආයෝජනවලින් ලැබුණු ආදායම සහ ප්‍රාග්ධන ලැබීම් නැවත ශ්‍රී ලංකාවට ගෙන එන ලද අදාළ බලයලත් වෙළෙන්දන් වෙත, පසු ලීන් වර්ෂයේ මාර්තු තිස් එක් (31) වැනි දින හෝ ඊට ප්‍රථම යොමු කළ යුතුය.

- (අ) වත්කම්වල හෝ ආයෝජනවල වර්ගය සහ පිහිටීම ඇතුළුව ඒවා පිළිබඳ විස්තරයක්
- (ආ) අත්පත් කරගත් දිනය
- (ඇ) අත්පත් කරගැනීමේ පිරිවැය (විදේශ ව්‍යවහාර මුදලින්)
- (ඈ) වත්මන් තක්සේරු වටිනාකම (නිබේ නම් පමණක්)
- (ඉ) එක් එක් ආයෝජනයෙන් හෝ වත්කමෙන් උපයන ලද ආදායම සහ ප්‍රාග්ධන ලැබීම් පිළිබඳ විස්තර
- (ඊ) ශ්‍රී ලංකාවට නැවත ගෙන එන ලද ආදායම සහ ප්‍රාග්ධන ලැබීම් පිළිබඳ විස්තර

8.4. කිසිදු ගෙවීමකින් තොරව ලැබුණු විදේශ වත්කම් සහ විදේශ ආයෝජන ද ඇතුළුව, විදේශ ප්‍රේෂණ සිදු කිරීමකින් තොරව අත්පත් කරගන්නා ලද හෝ අදාළ වත්කමෙන් හෝ ආයෝජනයෙන් කිසිදු අදායමක් හෝ ප්‍රතිලාභයක් උපයා නොමැති හෝ විදේශීය සේවක කොටස් හිමිකම් සැලසුම් හෝ සේවක කොටස් වරණය යෝජනා ක්‍රමවල ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති සේවා යෝජකයාගේ ගිණුමක් හරහා සෘජුවම සිදු කළ විදේශ ප්‍රේෂණ මගින් සිදුකර ඇති අයෝජන හරහා හෝ විදේශ වත්කම් සහ විදේශ ආයෝජන වලට හිමිකම් දරන සියලු නේවාසිකයන්, එම වත්කම් සහ ආයෝජන සම්බන්ධව ඉහත 8.3 ඡේදයේ සඳහන් තොරතුරු සහ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා විසින් නියම කරනු ලබන වෙනත් ඕනෑම තොරතුරක්, සෑම ලීන් වර්ෂයකම දෙසැම්බර් තිස් එක් (31) වැනි දිනට පවතින පරිදි, විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ පළ කර ඇති ආකෘතියට අනුව ස්වයං ප්‍රකාශන මගින් සෘජුවම විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් වෙත පසු ලීන් වර්ෂයේ මාර්තු තිස් එක් (31) වැනි දිනට හෝ ඊට පෙර යොමු කළ යුතුය.

8.5. බලයලත් වෙළෙඳුන් විසින් ඉහත 8.3 ඡේදයේ සඳහන් කර ඇති තොරතුරු, මහ බැංකුව මගින් නිකුත් කරනු ලබන අදාළ විධාන වල නියම කර ඇති පරිදි, සෑම පසු ලීන් වර්ෂයකම ජුනි මස තිස් (30) වැනි දිනට හෝ ඊට පෙර විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් වෙත යොමු කළ යුතුය.

8.6. බලයලත් වෙළෙඳුන් විසින් මෙම රෙගුලාසිවල 7 වැනි ඡේදය යටතේ නිකුත් කරන ලද ඇපකර සහ ඇප හිමිකම් සහ ඒ හා සම්බන්ධ ගනුදෙනු පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන අදාළ විධාන වල නියම කර ඇති පරිදි, විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වෙත යොමු කළ යුතුය.

8.7. මෙම රෙගුලාසිවල 7 වැනි ඡේදය යටතේ ආයතනික ඇපකර නිකුත් කරන ලද නේවාසික තැනැත්තන්, අදාළ පරිදි එම ඇපකරය නිකුත් කළ දින සිට හෝ අදාළ ගනුදෙනුව බලාත්මක වූ දින සිට දින දහහතරක් (14) ඇතුළත, එම ඇපකර සහ ඊට අදාළ ගනුදෙනුවල තොරතුරු විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වෙත යොමු කළ යුතුය.

9. විගාමිකයන් විසින් සිදු කරනු ලබන විදේශ ආයෝජන පිළිබඳ ක්‍රියාමාර්ග

නේවාසික තැනැත්තෙක් විගාමිකයෙක් බවට පත්වන අවස්ථාවේදී, ඔහු ශ්‍රී ලංකාවේ නේවාසිකව සිටියදී (එනම් විගමනයට පෙර), පනතේ හෝ අවලංගු කරන ලද 1953 අංක 24 දරන විනිමය පාලන පනතේ විධිවිධාන යටතේ ශ්‍රී ලංකා රුපියල් විදේශ ව්‍යවහාර මුදල් බවට පරිවර්තනය කිරීම මගින් සිදුකරන ලද විදේශ ආයෝජනවල මුළු වටිනාකම සහ එලෙස ශ්‍රී ලංකා රුපියල් විදේශ ව්‍යවහාර මුදල් බවට පරිවර්තනය කිරීමෙන් සිදුකරන ලද සහ එම විගාමිකයාට උරුම වූ හෝ න්‍යාය වශයෙන් ලැබුණු විදේශ ආයෝජනවල වටිනාකම, එම ආයෝජනය කිනම් රටක සිදුකර තිබුණේද යන්න නොසලකා, විගාමිකයන් විසින් විදේශ රට වලට අරමුදල් ප්‍රේෂණය කිරීම පිළිබඳ රෙගුලාසිවල සහ ඊට අදාළ සංශෝධන යටතේ අවසර ලබා දී ඇති, සුදුසුකම්ලත් සංක්‍රමණ දීමනාවෙන් (Migration Allowance) අඩු කළ යුතුය. යම් හෙයකින්, එවැනි විදේශ ආයෝජන විකිනීමෙන් ලද ප්‍රාග්ධන ලැබීම් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති බවට එම විගාමිකයා විසින් ලේඛනගත සාක්ෂි ඉදිරිපත් කරනු ලබන්නේ නම්, එවැනි ආයෝජන වල වටිනාකම සුදුසුකම්ලත් විගාමික දීමනාවෙන් අඩු නොකළ යුතුය.

10. පොදු අනුකූලතා අවශ්‍යතා

10.1. ආයෝජකයන්, බලයලත් වෙළෙඳුන් සහ අනෙකුත් අතරමැදියන් ඇතුළුව විදේශ ආයෝජන සහ ඒ හා සම්බන්ධ ගනුදෙනු සිදුකරනු ලබන සියලුම නේවාසිකයන්, පනතේ විධිවිධාන, ඒ යටතේ නිකුත් කරන ලද රෙගුලාසි, නියෝග, විධාන සහ ශ්‍රී ලංකාවේ බලපැවැත්වෙන අනෙකුත් අදාළ නීති රීතිවලට අනුකූලතාව දැක්විය යුතුය.

10.2. මෙම රෙගුලාසි යටතේ යම් බලයලත් වෙළෙන්දෙකු හරහා යම් විදේශ ආයෝජනයක් සිදු කරනු ලබන්නේ නම් එම බලයලත් වෙළෙන්දා විසින් අදාළ ගනුදෙනුවේ සඳහා විය හැකි සහතික කරගත යුතු අතර මෙම රෙගුලාසිවල 8 වැනි ඡේදය සම්බන්ධයෙන් අනුකූලතාව සහතික කර ගත යුතුය.

- 10.3. විදේශ ආයෝජන සිදු කිරීමේදී, පනතේ විධිවිධාන, ඒ යටතේ නිකුත් කරන ලද රෙගුලාසි, නියෝග සහ විධාන පිළිපැදීමට අපොහොසත් වන බලයලත් වෙළෙඳුන් ඇතුළු සියලුම නේවාසිකයන් සම්බන්ධයෙන්, පනතේ විධිවිධාන යටතේ අවශ්‍ය යැයි මහ බැංකුව විසින් සලකන යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට මහ බැංකුව විසින් කටයුතු කරනු ඇත.

11. අර්ථ නිරූපණ

මෙම රෙගුලාසිවල අරමුණ සඳහා

- 11.1. “පනත” යන්නෙන් 2017 අංක 12 දරන විදේශ විනිමය පනත අදහස් කළ යුතුය;
- 11.2. “බලයලත් වෙළෙඳුන්” යන්නට සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනත යටතේ බලපත්‍ර ලබා දී ඇති සහ (විදේශ විනිමය) පනතේ 4 වන වගන්තිය යටතේ බලයලත් වෙළෙඳුන්දෙක් ලෙස බලය පවරා ඇති බැංකුවක් අදහස් කළ යුතුය;
- 11.3. “ප්‍රාග්ධන ගනුදෙනුව” යන්නෙන් පනතේ අර්ථ නිරූපණයට අනුව ජංගම ගනුදෙනුවක් නොවන ගනුදෙනුවක් අදහස් කළ යුතුය;
- 11.4. “මහ බැංකුව” යන්නට 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත ප්‍රකාර අර්ථයම අදහස් කළ යුතුය;
- 11.5. “කොළඹ කොටස් හුවමාරුව” යන්නෙන් 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ පිහිටුවන ලද සහ කොටස් හුවමාරුවක් ලෙස ක්‍රියාත්මක වීම සඳහා 2021 අංක 19 දරන ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත යටතේ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් බලපත්‍ර ලබා දී ඇති කොටස් හුවමාරුව අදහස් කළ යුතුය;
- 11.6. “ජංගම ගනුදෙනුව” යන්නෙන් ශ්‍රී ලංකාවට හෝ ශ්‍රී ලංකාවෙන් පිටතට විදේශ විනිමය මාරු කිරීමක් අවශ්‍ය වන්නා වූ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සම්මුති පත්‍රයේ (Articles of the IMF) XXX වගන්තියේ (ඇ) ඡේදයේ සහ ඊට අදාළ සංශෝධන ප්‍රකාරව අර්ථ දක්වා ඇති ඕනෑම ජාත්‍යන්තර ගනුදෙනුවක් අදහස් කළ යුතුය;
- 11.7. “නම් කරන ලද විදේශ මුදල්” යන්නෙන් 2024 ජුනි මස 15 වැනි දිනැති 2024 අංක 01 දරන බැංකු අක් වෙරළ බැංකු කටයුතු (Off-shore Banking) නියෝගයේ සහ ඉන් පසුව නිකුත් කරන ලද අදාළ නියෝග හෝ සංශෝධන ප්‍රකාරව අර්ථ දක්වා ඇති විදේශ මුදල් අදහස් කළ යුතුය;
- 11.8. “විගාමිකයා” යන්නෙන් විගාමිකයන් විසින් විදේශ රට වලට අරමුදල් ප්‍රේෂණය කිරීම සම්බන්ධ විදේශ විනිමය රෙගුලාසි සහ ඊට අදාළ සංශෝධන ප්‍රකාර අර්ථයම අදහස් කළ යුතුය;
- 11.9. “සේවක කොටස්හිමිකම් සැලසුම්” හෝ “සේවක කොටස් වරණීය යෝජනා ක්‍රම” යන්නෙන් ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපිත සමාගමක් විසින් ශ්‍රී ලංකාවේ සිටින තම සේවකයින්ට හෝ ශ්‍රී ලංකාවේ පිහිටි එහි ශාඛාවක හෝ අනුබද්ධ සමාගමක සේවකයින්ට, එම සමාගමේ හෝ ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපිත එම සමාගම අයත් සමාගම් සමූහයේ සමාගමක කොටස් අත්පත් කර ගැනීමට අවස්ථාව සලසා දෙන සැලසුමක් හෝ යෝජනා ක්‍රමයක් අදහස් කළ යුතුය;
- 11.10. “ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව” යන්නෙන් 2000 අංක 43 දරන රක්ෂණ කර්මාන්තය නියාමනය කිරීමේ පනත යටතේ පිහිටුවන ලද ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව අදහස් කළ යුතුය;
- 11.11. “බලපත්‍රලාභී බැංකුව” යන්නෙන් 1988 අංක 30 දරන බැංකු පනතේ සහ ඊට අදාළ සංශෝධන ප්‍රකාරව අර්ථ දක්වා ඇති බලපත්‍රලාභී වාණිජ බැංකුවක් හෝ බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් අදහස් කළ යුතුය;
- 11.12. “බලපත්‍රලාභී මූල්‍ය සමාගම” යන්නෙන් මූල්‍ය ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම සඳහා 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ සහ ඊට අදාළ සංශෝධන යටතේ බලපත්‍ර ලබා දී ඇති සමාගමක් අදහස් කළ යුතුය;
- 11.13. “ශුද්ධ වත්කම්” යන්නෙන් සමාගමේ විගණකවරයා විසින් තහවුරු කරන ලද පරිදි, ආයෝජකයාගේ මුළු වත්කම්වල වටිනාකමෙන්, එහි මුළු වගකීම්, ප්‍රත්‍යාගණන සංචිත (revaluation reserves) සහ “සාධාරණ වටිනාකම් මත පදනම් වූ සංචිත” (fair value reserves) අඩු කළ විට ලැබෙන අගය අදහස් කළ යුතුය;
- 11.14. “විදේශ කාර්යාල” යන්නෙන් විදේශ රටක පිහිටුවා ඇති ශාඛා, සම්බන්ධීකරණ කාර්යාල, අලෙවිකරණ කාර්යාල, අනුයෝජිත කාර්යාල, ව්‍යාපෘති කාර්යාල, නියෝජිත කාර්යාල හෝ වෙනත් ඒ හා සමාන කාර්යාල අදහස් කළ යුතුය;
- 11.15. “ශ්‍රී ලංකාවේ නේවාසික තැනැත්තන්” යන්නෙන් 2021 පෙබරවාරි මස 03 වැනි දිනැති අංක 2213/40 දරන අන්වීක්ෂ ගැසට් නිවේදනය මගින් පළ කරන ලද, 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 31 වන වගන්තිය යටතේ නිකුත් කරන ලද නියෝගයේ සහ ඊට අදාළ සංශෝධන ප්‍රකාර අර්ථයම අදහස් කළ යුතුය;
- 11.16. “ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව” යන්නෙන් 2021 අංක 19 දරන ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත යටතේ පිහිටුවන ලද ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව අදහස් කළ යුතුය.